

2019.07.26 වන දින පෙ.ව.10.00ට සීමාවක ප්‍රාග්ධන දේශීය සහා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවාකාරක සහා රැස්වීමේ වාර්තාව.

සහභාගී වූ :

1. ගරු කාරක සහා සහාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
2. ගරු කාරක සහිත - සෝමසිරි ජයන්ත රණවක මැතිතුමා.
3. ගරු කාරක සහිත - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
4. ගරු කාරක සහිත - එච්. වරුණදිලිප්කුමාර මැතිතුමා.
5. ගරු කාරක සහිත - එච්.පී.උපුල් පරාසන්න මැතිතුමා.
6. ගරු කාරක සහිත - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
7. ගරු කාරක සහිත - එන්.පී.කේ. සමන්ති වන්දර්මකා දමයන්ති මැතිතුමිය.

සහභාගී නොවූ :

1. ගරු කාරක සහිත - එල්.නන්දකුමාරසිංහ මැතිතුමා.
2. ගරු කාරක සහිත - පී.කේ. උපුල් ජිනේන්ද්‍රකුලතිලක මැතිතුමා.
3. ගරු කාරක සහිත - කේ.නිමල් යසසිරිකපහන මැතිතුමා
4. ගරු කාරක සහිත - ජී.කුමුදිනි ජයවර්ධන මැතිතුමිය.

සහභාගී වූ නිලධාරීන් :

1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යාක මාලනී මිය
3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
4. කාර්යභාර නිලධාරී - කහභේන - ජී. වමරි පත්මලතා මිය
5. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
6. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
7. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්. යූ. නිශාන්ති මිය.
8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සහාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රණයකිස

1. 2019.05.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 0 1- (02) යටතේ දැක්වෙන පාදුක්ක , උතුරු අරුක්වත්ත, අංක 274/ඒ/2 හි පදිංචි පී.ඒ. විදුලා කුමාරි මහත්මිය විසින් “වැසි ජල මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධව” යන හිසින් යුතුව 2018.11.29 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් අඩියක් පළලට සහ අඩියක් ගැඹුරට ප්‍රධාන මාර්ගය දෙපස කාණු කපා පාර හරහා බෝක්කුවක් යෙදීමටත්,

විදුලා කුමාරි මිය විසින් අනුමත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පිඹුරේ ස්වභාවික ජල බැස්ම සඳහා කාණුව සකස් කර එම කාණුව පිඹුරේ සලකුණු කිරීමෙන් අනතුරුව සැලසුම් කමිටුව මගින් පිඹුර අනුමත කිරීමට තීරණය කරන ලද අතර, මේ සම්බන්ධයෙන් විදුලා කුමාරි මිය දැනුවත් කිරීමටත් කාරක සභාව තීරණය කරන ලදී.

2. 2019.05.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (06) යටතේ දැක්වෙන ගරු ජරාමදේශීය සභා මන්ත්රී උපුල් ජර සන්න මැතිතුමා විසින් “පාර ජරවතිසංස්කරණය කරගැනීම ස්ඳඝන හිසින් යුතුව 2019.02.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මාර්ගය පළල් කිරීම සඳහා ඉඩමෙන් කොටසක් ලබාදීමට කැමැත්ත ලිඛිතව ලබාදීමට කටයුතු කරන ලෙස කඩුවෙල, පහළ බෝමිරිය, කරල්ගහහේන පාර, අංක 95/4 හි පදිංචි ඩබ්.කේ. ලලනි මංගලිකා මහත්මිය වෙත 2019.04.22 දින ලිපියක් මගින් දන්වා යවා ඇත. මේ සම්බන්ධයෙන් අද දින එනම් 2019.05.27 දින දෙපාර්ශවය සමඟ සාකච්ඡා කළ අතර 2019.06.11 දින පෙ.ව. 10.00 ට නැවත ස්ථානීය පරීක්ෂණයක් පවත්වා එහිදී දෙපාර්ශවයේම ඉඩම් හිමියන්ගේ කැමැත්ත පරිදි පාරේ සම්පූර්ණ පළල අඩි 10 ක් වන සේ ලබාදීමට (දෙපාර්ශවයේම සමාන පළලකින් ඉඩම් ලබාදීමට යටත්ව) එකඟ වූ බැවින් එම එකඟතාවය පරිදි මිනින්දෝරුවරයෙකු ලවා මැනුම් කටයුතු කර පිඹුරුපත් සකස් කර පාර කැපීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

3. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (01) යටතේ දැක්වෙන “මිජේ පිහිටි කාණු පද්ධතියක් අවහිරවීම සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීම උදෙසායි.” යන හිසින් යුතුව 2019.01.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පවත්වන ලද අතර එහිදී අදාළ පාර්ශවයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ නමුත් අදාළ පාර්ශවයන් නොපැමිණි බැවින් මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන ස්ථානීය පරීක්ෂණයක් 2019.07.18 දින පැවැත්වූ අතර තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව ජරමධාන ජල බස්නා කාණුව අවහිර වී ඇති ස්ථාන 05 නිසි පරිදි සකස් කළයුතු බැවින් පාර්ශවකරුවන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

4. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (02) යටතේ දැක්වෙන කොස්ගම, පහළ කොස්ගම, පලබොටේලන්ද, නො. 60/ඒ හි පදිංචි කේ.බී. ස්වර්ණලතා මහත්මිය විසින් “පලබොටේලන්ද තැපැල් කැල්ල වෙන්දේසි ඉඩමේ ජල බැස්ම මගින් නිවසේ ගල් බැම්මට සිදුකර ඇති හානිය සම්බන්ධවයි.” යන හිසින් යුතුව යොමුකරන ලද ගරු ජරාමදේශීය සභා මන්ත්රී සමන් වන්දන සූරියආරච්චි මැතිතුමා මගින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ස්වභාවික ජල බැස්ම පිටුපස දෙසින් ඇති දිය අගලට යොමු කිරීමට ඉඩම් හිමිකරුගේ එකඟතාවය ලබාගෙන දකුණුපස ඉඩම සංවර්ධනයේදී එකී කාණුව ද සංවර්ධනය කිරීමෙන් නිසි ජල බැස්මක් ඇති කිරීමට හැකි බැවින් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය 2019.06.27 දින කැඳවූ අතර 2019.07.02 දින ස්ථානීය පරීක්ෂණයක් පවත්වන ලදී. එහිදී ස්වභාවික ජල බැස්ම අවහිර කර අනවසරයෙන් නිසි ජරමමිතියකින් තොරව බැම්ම බැඳීම හේතුවෙන් කැඩීමට ලක්ව ඇති අතර ස්වභාවික ජල බැස්ම අවහිර නොවන අයුරින් සුදුසු පරිදි කාණුවක් සකස් කර සභාවේ අනුමැතිය

ලබාගෙන බැම්මක් ඉදිකරන ලෙස පැමිණිලිකාර කේ.බී. ස්වර්ණලතා මහත්මිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

5. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (05) යටතේ දැක්වෙන පාදුක්ක, පෝර්ගෙදර, අරලිය මාවත, අංක 11/15 පදිංචි ආර්.පී. අනුකෝරල මහතා විසින් “මාර්ගය පළල් කිරීම - පාදුක්ක, උඩුමුල්ල දෙහිගඟවත්ත මාර්ගය” යන හිසින් යුතුව 2019.05.16 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාලව දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළ අතර ,මෙම මාර්ගය සම්බන්ධයෙන් 2019.07.19 දින පවත්වන ලද ස්ථානීය පරීක්ෂණයට අනුව මාර්ගයේ කෙළවර සිට ජර්බාන මාර්ගය දක්වාමාර්ග ගැසට් ලේඛනයේ දැක්වෙන පරිදි මාර්ගය සකස් කිරීම සම්බන්ධයෙන් සියළු පාර්ශවයන් කැඳවා සාකච්ඡා කිරීමටත් මේ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී ලවා සවිස්තර වාර්තාවක් ලබා ගැනීමටත් තීරණය කරන ලදී.

6. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 0 1- (08) යටතේ දැක්වෙන ගරු ජරාදදේශීය සභා මන්ත්රීක අශෝක වැලිකල මැතිතුමා විසින් “අනාරක්ෂිත විදුලි රැහැන් ඉවත් කර ගැනීම” යන හිසින් යුතුව 2019.01.27 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අසම්පූර්ණ බැවින් කභවල ක්‍රිඩාංගන භූමිය හරහා විදුලිය ලබාගෙන ඇති පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන්ද සහිතව පිට්ටනියට අනතුරුදායක නොවන ලෙස විදුලි රැහැන් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යෝජනාද ඇතුළත්ව ඊට අදාල දළ සැලැස්මක්ද සහිතව සවිස්තර වාර්තාවක් ඉදිරි කාර්මික සේවා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස පාදුක්ක තාක්ෂණ නිලධාරී වෙත දැන්වීමට තීරණය කරන ලදී.

7. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 0 1- (11) යටතේ දැක්වෙන ගරු ජරාතදේශීය සභා මන්ත්රීර වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “දෙවනවර තාර යොදා මාර්ග ජර්නිසංස්කරණය කිරීම පිණිසයි” යන හිසින් යුතුව 2019.05.26 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව, මෙම මාර්ග වලින් ඇතැම් කොටස් 2 වන තාර දැමීමෙන් පමණක් සංවර්ධනය කළ නොහැකි බැවින් දෙවන වර තාර දමා සකස් කළ හැකි මාර්ගවල කොටස් සඳහා පහත පරිදි ඇස්තමේන්තු සකස් කර ඇති අතර මෙම මාර්ග සඳහා ජර්මික්ස් ද අවශ්ය ප වන බැවින් ජරතනිපාදන අනුමත කරගැනීමෙන් පසු ඉටු කිරීමට තීරණය කරන ලදී.

- 1. උග්ගල්ල සිරිසුමන මාවත 2 වන වර තාර යොදා සංවර්ධනය කිරීම . රු.385,760.60
- 2. උග්ගල්ල ගල්කඩුව පාර 2 වන වර තාර යොදා සංවර්ධනය කිරීම . රු.61,226.00
- 3. උග්ගල්ල ගල් කඩුව පාර සඳහා ජර්මික්ස් යෙදීම. රු. 61,919.45

8. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 0 1- (12) යටතේ දැක්වෙන ගරු ජරාදදේශීය සභා මන්ත්රීර උපුල් ජර්සන්න මැතිතුමා වෙත තුම්මෝදර, වග - බටහිර, කෙළිමඩල මාර්ගය භාවිතා කරන ගම්වාසීන් විසින් “කෙළිමඩල මහයාය ගමට හා මහයාය ලන්ද ඉඩම්වලට රජයෙන් වෙන් කරන ලද පාර සකස් කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.05.20 දිනැතිව යොමුකරන ලද ගරු ජරාදදේශීය සභා මන්ත්රී උපුල් ජර්සන්න මැතිතුමා විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව, මෙම මාර්ගය ජරාපදේශීය සභාවසතු නොවන අතර රජයෙන්

වෙන් කරන ලද මාර්ගයක් බැවින් ජරාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමෙන් අනතුරුව සකස් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (13) යටතේ දැක්වෙන කොස්ගම කනම්පැල්ල සිට සෙන්ටර් මාර්ගයේ පදිංචි නිවැසියන් විසින් “සිටි සෙන්ටර් ජර ධාන මාර්ගය කොන්ක්රීට් වී අතුරා පිළිසකර කර ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව හා ඇස්තමේන්තුව අනුව 300 m ක පමණ දුරක් සංවර්ධනය වී නොමැති බැවින් මාර්ගය සකස් කිරීම සඳහා රු. 1,390,613.65 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් මේ සඳහා ජරසතිපාදන වෙන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
10. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (01) යටතේ දැක්වෙන කොස්ගම, පහළ කොස්ගම, 427 නැගෙනහිර පිහිටි “Black Lions” යෞවන සමාජය විසින් “කොස්ගම ඩැනි විජේසුන්දර ක්‍රීඩාංගනයේ ළමා උද්යානයක් සෑදීම සඳහා අවසර ලබාගැනීම.” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව ලබාදුන් අතර අදාළ ඉල්ලීම ඉටුකිරීම සඳහා “Black Lions” ක්‍රීඩා සමාජයට දැනට ජරාතිපාදන නොමැති බැවින් ගරු ජරාතදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා විසින් එම ඉල්ලීම ඉවත් කරගන්නා බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
11. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (02) යටතේ දැක්වෙන ගරු ජරාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් “දාතුරුගොඩ මාර්ගය සංවර්ධනය කර ගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2019.06.01 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා මේ වනවිට ගිවිසුම්ගතව ඇති බවට කොස්ගම තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
12. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන ගරු ජරාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් “අංක 460 - උතුරු අරුක්වත්ත කොට්ඨාසයේ ඇති අතුරු මාර්ග පටුමඟවල් ලෙස අංක යොදා නම් කිරීම සඳහා වූ යෝජනාව” යන හිසින් යුතුව 2019.06.25 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ග සභාව සතු නොවන බැවින් ඉහත යෝජනාව අනුව කටයුතු කළ නොහැකි බව ගරු ජරාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමාගේ දන්වා යැවීමට තීරණය කරන ලදී.
13. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (05) යටතේ දැක්වෙන පාදුක්ක, ගලගෙදර පිහිටි ගලගෙදර දකුණු ග්රාම සංවර්ධන සමිතිය විසින් “සුද්ගලික පාරවල් ජරාදේශීය සභාව වෙත පැවරීම.” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දැනට මාර්ගය දෙපස විශාල වශයෙන් වල් බිහි වී භෞතික පළල නිශ්චිතව හඳුනාගත නොහැකි අතර නිවාස 06 පමණ ජරනවේගය සපයන මෙම මාර්ගයේ හිස් ඉඩම් ද විශාල වශයෙන් පවතින බැවින් ඔප්පු පිටපත් සපයාගැනීමේ අපහසුතා පවතින බැවින් පොදු මාර්ග ලේඛනයට ඇතුළත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

14. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (09) යටතේ දැක්වෙන පාදුක්ක, ගලගෙදර, අළුත් පාර, නො. 319/බී හි පදිංචි කේ.ඒ. සරත් මහතා විසින් “අනතුරුදායක විදුලිකණු මාර්ගයෙන් ඉවත් කරවා ගැනීම.” යන හිසින් යුතුව 2019.06.15 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව සභාව සතු මාර්ගයක් වන මෙම මාර්ගය අවහිර වන ලෙස විදුලි කණු 02 ක් පිහිටා ඇති අතර පස් කණ්ඩිය මත පිහිටා ඇති විදුලි කණුව විශාල වශයෙන් පස් සෝදා යාම හේතුවෙන් අනතුරුදායක තත්වයේ පවතින බැවින් මෙම විදුලි කණු ඉවත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඇස්තමේන්තුවක් ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.
15. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (10) යටතේ දැක්වෙන පාදුක්ක, අංගමුව, Unity of Youth ක්‍රීඩා සමාජය, සභාපති විසින් “ජර ජාශාලාව ලබාගැනීම සම්බන්ධව” යන හිසින් යුතුව 2019.06.04 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ජරාදේශීය සභාව සතු නොවන මෙම ජරොජාශාලාව දිරාපත් වී අබලන් තත්වයේ පවතින බව පාදුක්ක ජරාදේශීය ලේකම් කාර්යාලය වෙත දන්වා යවා ඇති බව කාරක සභාව දැනුවත් කරන ලදී.
16. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (11) යටතේ දැක්වෙන හංවැල්ල, නිරිපොල, ගල්වත්ත, නො. 200 හි පදිංචි සාටලා රාණි මහත්මිය විසින් “පාරක් අළුත්වැඩියා කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.05.06 දිනැතිව යොමු කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව සභාව සතු නොවන මෙම මාර්ගය ගරු ජරාකදේශීය සභා මන්ත්‍රීල ගීතාමනී ස්වර්ණලතා මැතිතුමියගේ ඉල්ලීම මත පොදු මාර්ග ලේඛනයට ඇතුළත් කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
17. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (12) යටතේ දැක්වෙන පාදුක්ක ජරා,දේශීය ලේකම්තුමා විසින් “අංගම්පිටිය පොදු සුසාන භූමිය හා යාබද ඉඩම් කොටස සම්බන්ධවයි” යන හිසින් යුතුව 2017.12.08 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අංගම්පිටිය පොදු සුසාන භූමිය හා යාබද ඉඩම් කොටස්වල දක්වා ඇති විස්තර අනුව ලොට් අංක 4, 6, 9, 13, 14 කොටස් වශයෙන්ද, ලොට් අංක 7, 8, 10, 11, 12 සම්පූර්ණ වශයෙන්ද සුසාන භූමියට අයත් බවට තහවුරු වී ඇති බැවින් අනවසර පදිංචිකරුවන්ගේ සම්පූර්ණ තොරතුරු හා භුක්ති විදින ඉඩම් ජර මාණ පිළිඹව තොරතුරු වාර්තාවක් ග්රාහම නිලධාරී මගින් ලබාදෙන ලෙස ජරාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
18. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (14) යටතේ දැක්වෙන තුම්මෝදර, වග ඉරිදාපොල, 2 වන පටුමග මාර්ගය භාවිතා කරන පිරිස විසින් “මාර්ගය අළුත්වැඩියා කර ගැනීම” යන හිසින් යුතුව 2019.05.31 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව නිවාස 07 ක් පමණ පිහිටි මෙම මාර්ගය වග - පාදුක්ක ජරලබාන පාරෙන් ආරම්භ වී වයි.ඒ. ගාමිණී මහතාගේ ඉඩමෙන් අවසන් වන අතර මාර්ගයේ පළල 11.0 ', 13.6', 7.9' හා 7.0' පවතින අතර

මාර්ගය භාවිතා කරන්නන්ගේ ඔප්පු පිටපත් හා සාධන පත්රය ඉදිරිපත් කර නැති බැවින් අදාළ අඩුපාඩු සම්පූර්ණ කර ඉදිරිපත් කරන ලෙස දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

19. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (15) යටතේ දැක්වෙන පාදුක්ක, අරුක්වත්ත උතුර, සෝමානන්ද මාවත, 338/ඒ හි පදිංචි ඩබ්.කේ. හසින්ත මහතා විසින් “වර්ෂා ජලය ගලා බැසීම සඳහා මාගේ ඉඩම මැදින් ඉදිකර ඇති අනාරක්ෂිත පොදු කාණුව සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.04.02 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නි ලධාරී ලබාදුන් වාර්තාව අනුව වෙන්දේසි ආයතනයක් විසින් පෞද්ගලික ඉඩමක් හරහා තනන ලද මෙම කාණුව ආවරණ නොමැති කමින් ඇතුළත බදාම ගැලවී ගොස් අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බැවින් දෙපාර්ශවයේ එකඟතාවය ප්රනකාරව කාණුව සකස් කරන ලෙස “ද ඊනැන්ස් ආයතනය” වෙත දන්වා යැවීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

20. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (16) යටතේ දැක්වෙනගරු ප්රා දේශීය සභා මන්ත්රීර ලියනගේ වන්දන මැතිතුමා විසින් “මාවතගම රත්මල්ගොඩ සීලරතන නාහිමි මාවත සම්බන්ධව” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නි ලධාරී ලබාදුන් වාර්තාව අනුව මාවතගම 2 වන අතුරු මාර්ගය ලෙස මාර්ග ලේඛනයේ දැක්වෙන මෙම මාර්ගය සකස් කිරීම සඳහා ගල්පස් කියුබ් 02 ක් ලබාදීමට කාරක සභාව තීරණය කරන ලදී.

21. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (17) යටතේ දැක්වෙනගරු ප්රා දේශීය සභා මන්ත්රීර ද නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “සුදුවැල්ල අලුත්හේන පාර තාර දැමූ කොටස ජලනල එලීම හේතුකොටගෙන පාර කැඩී ඇත. එය අලුත්වැඩියා කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.06.17 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නි ලධාරී ලබාදුන් රු. 731,128.89 ක ඇස්තමේන්තුව අනුව මාර්ග හානි සඳහා මුදල් තැන්පත් කර ඇති ද යන්න සොයාබලා තැන්පත් මුදලින් මෙම ඉල්ලීම ඉටුකිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

22. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (18) යටතේ දැක්වෙනගරු ප්රාකදේශීය සභා මන්ත්රීර නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “ගෝනබරුව පාර කැපීම හා ඒ හා සම්බන්ධ මඩ වළ ඉවත් කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.06.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් 2019.07.10 දින කැඳවා සාකච්ඡා කළ අතර ස්වභාවික ජල බැස්ම අවහිර කර ඉදිකර ඇති සියලු ඉදිකිරීම් සති දෙකක් ඇතුළත කඩා ඉවත් කිරීමටත් වැඩ අධිකාරීතුමියගේ නිර්දේශ අනුව ඉදිරි කටයුතු කිරීමටත් තීරණය කරන ලදී.

23. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (19) යටතේ දැක්වෙනකන්දෙවත්ත පළමු පටුමාර්ගයේ ප්ර දේශවාසීන් වෙනුවෙන් වයි.එම්. ප්රී0යන්ත කුමාර මහතා විසින් “බෝපේ කන්දෙවත්ත පළමු අතුරු මාර්ගය සීතාවක ප්රාදදේශීය සභාව වෙත පැවරීම.” යන හිසින් යුතුව 2019.06.08 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නි ලධාරී ලබාදුන් වාර්තාව අනුව ප්රා දේශීය සභාව සතු ඉහළ බෝපේ ධර්මසේන මාවතීන් ආරම්භ වී ඩබ්. පී. ජගත් විතාරණ මහතාගේ ඉඩමෙන් අවසන් වන නිවාස 09 කට පමණ ප්රඩවේශය සපයන මෙම මාර්ගය භාවිත කරන්නන් සියලුදෙනාගේම ඔප්පු හා

සැලසුම් සපයා නොමැති බැවින් අදාල අඩුපාඩු සම්පූර්ණ කරගැනීමේ කාරක සභාව සඳහා ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.

24. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (20) යටතේ දැක්වෙනගරු ජරායදේශීය සහ මන්ත්රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “සීමාවක ජරායදේශීය සභාවට අයත් මාර්ග කිහිපයක පිවිසුම් කොටස් පෙරමුසු දමා පිළිසකර කර ගැනීම” යන හිසින් යුතුව 2019.06.26 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගවල මුල් කොටස් නාගරික සංවර්ධන අධිකාරියේ මාර්ග සංවර්ධනයේදී අබලන්ව තිබූ අතර එම මුල් පිවිසුම් කොටස් දැනට සකසා ඇති බවත් මෙම මාර්ග සකස් කිරීම සඳහා පහත පරිදි ජරිපමික්ස් සහ ABC ලබාදීමට තීරණය කරන ලදී.

- ජයසුන්දර පෙදෙස = ½cube - premix
- ගනේගොඩ පිවිසුම් කොටස = ABC ½ cube
- Premix 1 cube
- මහයාය පිවිසුම් කොටස = Premix ½ cube
- ගජමාවන පිවිසුම් කොටස = Premix ½ cube

25. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (21) යටතේ දැක්වෙනගරු ජරායදේශීය සහ මන්ත්රීප නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “මෝටර් ග්‍රේඩරය යොදා සංවර්ධන කටයුතු කරගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.06.27 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම බිම් කොටස නිසි පරිදි මට්ටම් වී නොමැති බැවින් JCB යන්ත්‍රය 10 M/Hrsපමණ යොදා කැපෙන පස් මෙම බිම් කොටසේම මට්ටම් කර සැකසීමට තීරණය කරන ලදී.

26. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (22) යටතේ දැක්වෙනගරු ජරායදේශීය සහ මන්ත්රීව නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “ජලනල එලීමේ කටයුතු තුලින් සිදුවන මාර්ග හානි සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.06.27 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගයේ උග්ගල්ල සිරිසුමන මාවතට හා මාර්ගය සම්බන්ධ වන පිවිසුම් කොටස ජලනල එලීමේ කටයුතු වලදී හානි වී ඇති බැවින් මාර්ගය නියමිත ජරමිතියකින් යුතුව සකස් කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

27. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (23) යටතේ දැක්වෙනගරු ජරායදේශීය සහ මන්ත්රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “ASP ඉඩම් වෙන්දේසියෙහි පොදු පහසුකම් කොටස සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.06.27 දිනැතිව ASP වෙන්දේසි ඉඩම මහින් සීමාවක ජරායදේශීය සභාවට පවරාදුන් පොදු පහසුකම් කොටස වෙන්කර හඳුනාගැනීම සඳහා කටයුතු කරන මෙන් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අක්කර 05 ක් පමණ වන අතර දැනට නිශ්චිත ලෙස මායිම් හඳුනාගත නොහැකි බැවින් සභාවේ මිනින්දෝරු මහතා හරහා මැනුම් සිදුකර නිශ්චිත ලෙස මායිම් සලකුණු කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

28. 2019.06.27 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (24) යටතේ දැක්වෙනගරු ජරාසදේශීය සභා මන්ත්රීවරුන්ගේ යසසිරි කළුපහන මැතිතුමා විසින් “සෝදා පාළුවට ලක්වී ඇති පාරවල් 02 ක් (ස්ථාන 02 සඳහා) ගල් පස් ලබාගැනීම” යන හිසින් යුතුව 2019.06.27 දිනැතිව යොමුකරන ලද ලිපිසඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් ඇස්තමේන්තුව අනුව ජයන්ති මාවත අතුරු පාරකින් පස් සෝදා ජරවධාන මාර්ගයට එකතු වීම හා අළුතින් දැමූ කොන්ක්රීට් කොටස් නිසා එම කොටස් 02 අතර වළක් සෑදී යටින් තාර කොටස පවතින බැවින් තාවකාලික විසඳුමක් ලෙස ගල්පස් කියුබ් 1/2ක් යෙදීමටත්, ගනේගොඩ (බෝමළුව පාර) මාර්ගය සඳහා ද ගල්පස් කියුබ් 1 ක් ලබාදීමටත් තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. ගරු ජරා දේශීය සභා මන්ත්රීවරු පී.ඒ. ජර්දීස් කුමාර පනාගොඩ මැතිතුමා විසින් “මාර්ගයක් නම් කර ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.07.21 දිනැතිව ඉහළ හංවැල්ල ජරතදේශයේ සණස බැංකුව අසලින් ආරම්භ වන පොඩි පන්සල නැමති මාර්ගය පසුගිය දා අපවත් වී වදාල මරදම් මඩුවේ විජේසිරි මාහිමිට ගෞරව ලෙස “මරදම් මඩුවේ විජේසිරි මාහිමි මාවත ” ලෙස නම් කරදෙන ලෙස එම මාර්ගයේ ජනතාව සහ දායක සභාව විසින් කරන ලද ඉල්ලීම් ලිපිය ද, ස්වේච්ඡා සංවිධානවල ලිපි පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. “රජයේ පාසල්වලට/පාසල් ගොඩනැගිලිවලට හා රජයේ ආයතනවල ගොඩනැගිලිවලට/ පොදු ස්ථානවලට/ නව ගම්මානවලට/ මං මාවත් වලට, ජීවතුන් අතර සිටින කිරි යාකාරී දේශපාලනඥයින්ගේ නම් යෙදීම.” යන හිසින් යුතුව අංක EC/PE/1/43 (iii) යටතේ 2019.06.17 දිනැතිව සභාපති, මැතිවරණ කොමිෂන් සභාව විසින් පොදු ගොඩනැගිලිවලට සහ ස්ථානවලට ජීවතුන් අතර සිටින කිරිවයාකාරී දේශපාලනඥයින්ගේ නම් යොදා ගැනීම නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම්වල මූලිකම ගුණාංගයක් වූ “සියලුම අපේක්ෂකයන්ට සමානාත්මතාවයෙන් සැලකීම ” යන්න බිඳවැටෙන හෙයින් පළාත් පාලන ආයතනය යටතේ ඇති රාජ්‍ය/ පොදු ගොඩනැගිලි, නව ගම්මාන හා මං මාවත් ජීවතුන් අතර සිටින කිරිවයාකාරී දේශපාලනඥයින්ගේ නම් වලින් හැඳින්වීම හෙවත් එවැනි ආයතන/ ගොඩනැගිලි/ ස්ථාන එසේ නම් කිරීමෙන් වැළැක්වීම සඳහා අවශ්‍ය කිරිතයාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

3. විෂයභාර සංවර්ධන නිලධාරී විසින් සිතාවක ජරාවදේශීය සභා බලපරවදේශය තුළ නඩත්තු කළයුතු මාර්ග, ගොඩනැගිලි හා කාණු පද්ධතිය කඩිනමින් අඩු වියදමින් ගුණාත්මකව නඩත්තු කටයුතු සිදුකර ගැනීමේ අරමුණින් පිහිටුවන ලද සිතාවක ජරාවදේශීය සභා වැඩ ඒකක වයාසපාතියේ වයාඩපාති කාල සීමාව 2019.08.15 දින අවසන් වීමට නියමිත බැවින් 2019.08.15 දින සිට මාස 06 ක කාලසීමාවක් සඳහා වැඩ ඒකක වයා0පාතියේ වයාඩපාති කාලසීමාව දීර්ඝ කරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සිතාවක ජරාවදේශීය සභා වැඩ ඒකක වයාසපාතියේ වයා පාති කාල සීමාව 2019.08.15 දින සිට මාස 06 ක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

4. ගරු ජ්‍යෙෂ්ඨ සභා මන්ත්‍රී වරුණ දිලිප් මැතිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාසයට අයත් හල්පේ පුස්සාගල මාර්ගය සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.07.25 දිනැතිව හල්පේ ජර්දේශයේ සිදුවූ විවිධ පස් කැපීම්, ගල් කැඩීම් යනාදී ක්‍රියාකාරකම් හේතුකොටගෙන හේවාගම්වත්ත මාර්ගයේ කාණු පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වී එයින් ගලාඑන වැසි ජලය හල්පේ පුස්සාගල මාර්ගය මතින් පමණක් ගලායාම හේතුවෙන් මාර්ගය කැඩීගොස් ඇති බැවින් ඉතා ඉක්මණින් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. ගරු ජ්‍යෙෂ්ඨ සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් 2019.07.20 දිනැතිව උඩුමුල්ල ජර්දේශවාසීන් පාදුක්ක ජ්‍යෙෂ්ඨ ලේකම් කොට්ඨාසයේ අංක 461 බී, උඩුමුල්ල ගිරාපමසේවා වසම තුළ පාදුක්ක හොරණ මාර්ගයේ උඩුමුල්ල සුසාන භූමියට පෙර දකුණට ඇති අතුරු මාර්ගයට නිශ්චිත නමක් නොමැති අතර තැපැල් කටයුතු වලට මෙන්ම මාර්ගය හඳුන්වාදීමට අපහසු බැවින් මෙම මාර්ගය ඉදිකිරීම සඳහා වැඩිපුරම ඉඩම් පරිත්‍යාග කළ හේවා වසම් ගමගේ පවුල් සිහිවීම සඳහාත් වැඩිපුරම පදිංචිව සිටින්නේ හේවා වසම් ගමගේ පවුල් බැවින් මෙම මාර්ගය “හේවා වසම් ගමගේ මාවත ” වශයෙන් නම්කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. හංවැල්ල, ජයවීරගොඩ, සෞභාග්‍යපුර, නො. 3/ඒ 183 පදිංචි කරුණාරත්න තුඩුහේන මහතා විසින් 2019.06.25 දිනැතිව ඔහුගේ ඉඩමේ වැසි ජලය බැසයාමට කාණු සකස් කර ඇති නමුත් එය අතරමඟ නවතා ඇති හෙයින් ඔහුගේ ඉඩම ඇතුළු සියලුම ඉඩම්වල වැසි ජලය ද ඉඩමේ කෙළවර රැඳී පවතින බැවින් මදුරු කරදරයට ද මුහුණ පා ඇති බැවින් සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් පිඹුරු පිටපත හා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. පාදුක්ක, අරුක්වත්ත, ජය පෙදෙස, අංක 245/ඒ හි පදිංචි බී. බන්දුක දසන්න මහතා විසින් “මාර්ග සභාවට පවරා ගැනීම සම්බන්ධයෙනි. ” යන හිසින් යුතුව 2019.07.17 දිනැතිව බී. බන්දුක දසන්න මහතා සතු රුඩ් 02 පර්චස් 07.05 ක ඉඩම් කොටස වටා ඇති පාදුක්ක ජයසුන්දර ජර්දේශ මාර්ගයේ අතුරු මාර්ගය සීතාවක ජ්‍යෙෂ්ඨ සභාවට පවරා ගැනීමට කටයුතු කරමින් පවතින අතර 2019.07.14 ඉරිදා දින ශ්රී සමදානයක් මඟින් සභාව සතු යන්ත්‍රපය යොදා ශුද්ධ පවිත්‍රප කරන ලද බවත්, අඩි 3 ක් ලෙස පෙර පැවති මාර්ගය විදුලිය ලබාගැනීම සඳහා ඔහුගේ ඉඩමෙන් අඩි 06 ක ජර්වමාණයක් කැමැත්තෙන් ලබාදී ඒ අනුව මෙතෙක් අඩි 10 කට අඩු ජර්මාණයක් පාරට වෙන් වී ඇති නමුත් වර්තමානයේ මෙම මාර්ගය පවරා ගැනීමට යාමේදී අඩි 11 කට වඩා වැඩි ජර් මාණයක් ඔහුගේ ඉඩමෙන් පවරා ගැනීමට කටයුතු කරන බව දැනගන්නට ලැබුණු බවත් මාර්ගය සභාවට පැවරීමට කිසි විරුද්ධත්වයක් නොමැති නිසා පිඹුරුපත්වල ඇති ජර්මාණය සලකා බලා එම ජර්මාණය හැර ඊට වඩා වැඩි ජර් මාණයක් ලබාදීමට නොහැකි බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. සිතාවක ජරායදේශීය ලේකම් කාර්යාලය - නංවැල්ල විසින් “මියගිය පසු දේහය මිහිදන් කිරීමට සුසාන භූමියක් නොමැතිවීම.” යන හිසින් යුතුව අංක DSS/01/13/පොදු/2019 යටතේ මේ සම්බන්ධයෙන් 2019.07.05 දිනැතිව 439, දිද්දෙණිය උතුර ගේරා2ම නිලධාරී විසින් ජරා0දේශීය ලේකම් කාර්යාලය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පෙන්නකොස්ත ආගම අදහන පුද්ගල මල සිරුරක් මිහිදන් කිරීමට ස්ථානයක් නොමැතිව මහත් අසීරු තත්වයකට මුහුණ දීමට සිදුව ඇති අතර, මෙයට තාවකාලික පිළියමක් වශයෙන් දේහය නිරිපොළ බෞද්ධ සුසාන භූමියේ මිහිදන් කිරීම කටයුතු කර ඇති බවත් ඉදිරියේදී මෙවන් ගැටළුකාරී තත්වයන් ඇති නොවීමට අවශ්‍යඇ ක්‍රියාමාර්ග ගන්නා ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සිතාවක ජරා දේශීය සභාව සතු පොදු සුසාන භූමි ආගම් වශයෙන් භූමදානය කිරීමට වෙන්කර නොමැති බව සිතාවක ජරාපදේශීය ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණයකරන ලදී.

9. පාදුක්ක, අරුක්වත්ත, අංගමුවපාර, 12/5 පදිංචි එච්.ආර්.බී. ජර්ගයලාල් මහතා විසින් “මහජන පීඩාවක් වන අයුරින් මාර්ගයක් වසා දැමීම සම්බන්ධවයි. ” යන හිසින් යුතුව 2019.06.17 දිනැතිව 460/ඒ, අරුක්වත්ත දකුණ ගේරා ම නිලධාරී වසමේ අරුක්වත්ත සණස සංවර්ධන බැංකුව හා කොට්ඨාස අධියා7පන කාර්යාලය අතර ඇති නැදුන්ගඟවත්ත නැමති ඉඩමට යාමට දුම්රිය මාර්ගය හරහා ඇති කොටස දුම්රිය දෙපාර්තමේන්තුවට බදු මුදල් ගෙවා ලබාගෙන ඇති බව පවසමින් රේණුකා ජයසුන්දර හා දීපිකා ජයසුන්දර යන දෙසොහොයුරියන් දුම්රිය මාර්ගයේ සිට අඩි පහක පමණ දුරින් ගේට්ටුවක් දමා වසා ඇති බැවින් අනෙකුත් පදිංචිකරුවන් සැමට පොදු මාර්ගයක් ලබාගැනීම සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කළත් ඔවුන් පවසා ඇත්තේ එක් අයෙකුට බදු පදනම මත ලබාදී ඇති නිසා අනෙක් අයට එම මාර්ගය ලබාදීමට නොහැකි බවයි. ඔවුන් හට අලුත් මාර්ගයක් අවශ්‍යත නොවන බවත් දැනට පවතින මාර්ගය භාවිතා කිරීමට දුම්රිය මාර්ගය අසල දමා ඇති ගේට්ටුව නිබන්ධ ස්ථානයේ සිට අඩි 08 ක පමණ දුරින් සවිකර ගැනීමට කටයුතු සලසාදෙන ලෙසත් නැතහොත් පොදු මාර්ගයක් වශයෙන් සියලුදෙනාට භාවිතා කිරීමට හැකිඅයුරින් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. ගරු ජරා දේශීය සභා මන්ත්රී අශෝක වැලිකල මැතිතුමා විසින් 2019.07.26 දිනැතිව කභවල ජරපදේශයේ වනදලවත්තේ පදිංචිකරුවන් විසින් ජරායදේශීය සභාවට අයිති පොදු ඉඩමේ ළිඳක් සාදාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ජරදේශවාසීන්ගේ ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. ගරු ජරා දේශීය සභා මන්ත්රී අශෝක වැලිකල මැතිතුමා විසින් “මාර්ගයක් කැඩීයාම පිළිබඳව” යන හිසින් යුතුව 2019.07.11 දිනැතිව උඩුමුල්ල කොට්ඨාසයේ අංගමුව මාර්ගයේ නීල් මහතාගේ නිවස අසල මාර්ගය කැඩීබිඳී ගොස් ගමන් කිරීමට අපහසු වී ඇති අතර මින් පෙර ද සභාව දැනුවත් කර කාර්මික නිලධාරීතුමියගේ නිරීක්ෂණයට ද ලක් කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් ක්ෂණික අවධානය යොමුකර විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. ගරු ජරාදේශීය සභා මන්ත්රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා විසින් “වාරි ඇල මාර්ගය අවහිර කිරීම පිළිබඳව” යන හිසින් යුතුව තාවල්ගොඩ ග්රාමී නිලධාරී වසමට අයත් ගෝනබරුව ගමෙහි පිහිටා ඇති “පිණිබදු උයන” නම් ද ඊතැන්ස් සමාගමමගින් විකුණන ලද ඉඩම මැදින් ගලා යන වාරි ඇල මාර්ගය හරහා බැම්මක් බැඳීම හේතුවෙන් අධික වැසි සහිත දිනවලදී ඇල මාර්ගය ඔස්සේ ගලා එන ජලය සහ කුණුරොඩු මෙම ස්ථානයේ හිරවීම නිසා අවට නිවෙස් ජලයෙන් යටවන බැවින් මේ පිළිබඳව සොයාබලා ඉක්මන් පියවරක් ගන්නාලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
13. හෝමාගම, හයිලෙවල් පාර, ගලවිලවත්ත, නො. 228 හි පදිංචි ඩී.එම්.එස්. මුදුන්කොටුව මහතා විසින් වනදලවත්ත නැමති ඉඩම අංක 6,5,4,3,2 යන බිම් කට්ටි ටික වන පර්චස් 60 ක බිම් ජරරමාණයේ ඔහුගේ තනි විශදමින් ගෙවල් කිහිපයක් යටිතල පහසුකම් සමඟ තනා කහවල සහ මලගල ගම්වල පදිංචි අයට නොමිලේ ලබාදීමට කැමති බවත් එම කටයුත්ත කරගැනීම සඳහා සීතාවක ජරාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ උපකාරය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
14. ගරු ජරාදේශීය සභා මන්ත්රී අශෝක වැලිකල මැතිතුමා විසින් “මාර්ගයක් එළිපෙහෙලි කරගැනීම” හිසින් යුතුව 2019.07.26 දිනැතිව උඩුමුල්ල දෙහිගඟවත්ත මාර්ගය දෙපස එළිපෙහෙලි කර සකසා ගැනීම සඳහා ජරා දේශීය සභාවේ කමිකරු මහතන් යොදවන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, පාදුක්ක තාක්ෂණ නිලධාරී අධිකාරිය යටතේ ජරාදේශීය සභා සේවකයින් යොදවා උඩුමුල්ල දෙහිගඟවත්ත මාර්ගය දෙපස එළිපෙහෙලි කිරීමට තීරණය කරන ලදී.
15. “කිඹුල්බෙතේ මාර්ගයේ අවහිරතා ඉවත් කිරීම. ” යන හිසින් යුතුව අංක සී.ජරාස.ස./හං.උප/සී05 /පැමිණිලි/2019 යටතේ 2019.07.25 දින කිඹුල්බෙතේ පාරේ පළල සම්බන්ධයෙන් මීට පෙර යවන ලද ලිපි වලට අදාලව කිඹුල්බෙතේ මාර්ගයට අවහිරව ඇති මායිම් කණු හා තාප්ප කොටස් මේ වනතෙක් ඉවත් කර නොමැති බැවින් ඉඩමේ මායිමේ ඇති වැටිය ගලවා ඉවත් කර මෙම මාර්ගයේ වීථි කොණ කවාකාර ලෙස පවත්වා ගනිමින්, එම වැටියට ඇතුළතින් ඇති අත්තිවාරම ඉඩමේ මායිම ලෙස භාවිත කරන ලෙසත් අනවසර බැම් බැඳීම නොකර සභාවේ අනුමැතිය මත දින 14 ක් ඇතුළත සියලු ඉදිකිරීම් කරන ලෙස වී. වීරසේන මහතා වෙත දන්වා යැවීමට කාරක සභාවතීරණය කරන ලදී.
16. පාදුක්ක, අංගමුව, Unity of Youth ක්රීකඩා සමාජය, සභාපති විසින් අංගමුව ක්රීකඩාපිටිය පුළුල් කර සංවර්ධනය කිරීම ” යන හිසින් යුතුව 2019.06. 21 දිනැතිව සීතාවක ජරාදේශීය සභාවට කරන ලද ඉල්ලීමක් අනුව ජරාදේශීය සභාවේ යන්තර, මහින් තරමක් දුරට එම ක්රීකඩාභූමිය සංවර්ධනය කර ඇති අතර තවත් කොටසක් පුළුල් කර ගැනීමට ඇති බැවින් ඉතිරි කොටස ක්රීකඩා සමාජය මගින් පුළුල් කරගැනීම සඳහා ක්රීකඩා සමාජයට අවශ්යන අනුමැතිය ලබාදෙන ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. සීතාවක ජරාකදේශීය සභාව මගින් කොට්ඨාශ මට්ටමින් ක්‍රීරයාත්මක කරනු ලබන ශ්‍රීර්මදාන වැඩසටහන 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ ක්‍රීරයාත්මක කිරීමට යෝජනා කරන දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාළ මන්ත්වීරතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රීර්මදාන වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී , අදාළ කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

2019.08.11 - වැලිකන්න

2019.08.18 - පඤ්ඤාගුල

2019.08.25 - සුදුවැල්ල ගල්දොල මාර්ගය

03. සාකච්ඡා සටහන්

1. උත්තල දර්පන මිලදී ගැනීම සම්බන්ධයෙන් ගරු ජරා දේශීය සභා මන්ත්වීර වරුණ දිලීප් කුමාර මැතිතුමා විමසූ අතර දැනට ඇණවුම් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
2. මාවතගම පිහිටි බෙස්ට් ලැන්ඩ් ඉඩමේ පාරට මුහුණලා ඇති කාණුව නිසි පරිමිතියකින් තොරව සකස් කර ඇති බැවින් නැවත මේ පිළිබඳව සොයාබලන ලෙස තාක්ෂණ නිලධාරී දැනුවත් කරන ලදී.